

දිවි අහිමි කරගැනීම සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී, මාධ්‍ය සහ මාධ්‍යවේදීන් විසින් අනිගැයින්ම ප්‍රවේසම් සහගත වීම සහ දිවි අහිමි කරගැනීම වාර්තාකරණය සඳහා හඳුන්වා දී ඇති මාර්ගෝපදේශනයන් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය යැයි දැක්වෙන්නේ, එසේ නොවනදිවි අහිමි කරගැනීම වාර්තාකරණය ඔස්සේ අනුකාරක දිවි අහිමි කරගැනීම සඳහා පෙළඹවීමක් ඇතිවීමේ ඉඩක් තිබීම නිසායි. සැබවින්ම එවැනි දිවි අහිමි කරගැනීම පැතිර යා හැකි බවද පර්යේෂණ මගින් පෙන්වා දේ.

යම් කිසිවෙකු දිවි අහිමි කරගත් ආකාරය පළ නොකරන ලෙසින් යටකී මාර්ගෝපදේශනයන් මගින් පෙන්වා දෙන්නේ, ඒ ඔස්සේ අනුකාරක දිවි අහිමි කරගැනීම සිදුවීමේ ඉඩක් ඇති බැවිනි. එසේම දිවි අහිමි කරගැනීමට හේතුව සරලව නොදක්වන ලෙසින් පැවසෙන්නේ, දිවි අහිමි කරගැනීමක් පසුපස සංකීර්ණ වූ හේතු කාරණාවන් තිබිය හැකි බැවිනි.

මීට අමතරව දිවි අහිමි කරගැනීම පිළිබඳ වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කරන ලෙසින්ද මාධ්‍යවේදීන්ව දිරිමත් කෙරේ. උපකාරක අංක පළ කිරීම ඔස්සේ, දිවි අහිමි කර ගැනීමේ නැඹුරුතාවක් ඇති අයෙකුදේ දිවි බේරාගැනීමට ඉඩ තිබීම ඊට හේතුවයි.

දිවි අහිමි කරගැනීම වාර්තා කිරීමේදී ආචාර ධාර්මික වීම ඔස්සේ, ඔබට තවත් එවන් ජීවිතයක් බේරාගැනීමට හැකිවනු ඇත.

උපකාරක අංක:

*1333-CCCLine

* ශ්‍රී ලංකා සුම්නුයෝ -0112696666

*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

[#MediaEthicsSL](#) [#lka](#) [#SinhalaPress](#) [#Divaina](#) [#Lankadeepa](#) [#Dinamina](#)